

සේනී ආන්තිකකරණය පිළිබඳ කවියාගේ සවියුතිකත්වය; කවිසිල්මින හා සිගිරි කවි පදනම කරගෙන කරනු ලබන තුළනාත්මක අධ්‍යයනයක්

ජ්. එම්. එම්. විරංග

ප්‍රශ්නාද් උපාධි අධ්‍යයන පියා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

hashanviranga24@gmail.com

සංකීර්ණය

ලොව ඕනෑම කලා මාධ්‍යයක විශිෂ්ටතාව රඳා පවතින්නේ සර්වකාලීන වට්නාකම් ආන්තරිගත කරගෙන ඇති ප්‍රමාණය මත ය. පුරාතන හෝ සම්භාවා කලාව වූව ද වර්තමාන අගය තීරණය කිරීමේ ද දියුණුවට පත් විවාර මිනුම් මත එම කලා මාධ්‍යයන්ගේ විශිෂ්ටතාව රඳා පවතියි. සේනීය පිළිබඳ දක්වන ආකල්පය මත කලාත්මක නිර්මාණ විමර්ශනය කිරීම මගින් එම කලාකාති කොයිතරම් තත්ත්වයකින් සවියුතික ව මනුෂ්‍යත්වයේ අගය තීරණය කිරීමට උරදෙනුයේ ද යන්න විමර්ශනය කළ හැකි ය. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ දෙවන පැරකුම්බා කවියාගේ කවිසිල්මින මහා කාචායන් සිගිරි කැටුපත් ප්‍රවාරේ 48ක් වූ කවිවලත් සේනීය ආන්තිකකරණයට (Female Marginalization) ලක් කිරීම පිළිබඳ කවියාගේ සවියුතිකත්වය කෙසේ වන්නේ ද යන්න තුළනාත්මක ව අධ්‍යයනය කිරීම ය. තව ද කවියා විසින් ම සේනීය ආන්තිකකරණය කර ඇති ද යන්න විමර්ශනයත් ගැහැනියට එරෙහි කවියාගේ දාෂ්ටේවාදය කෙසේ වූවක් ද යන්න අධ්‍යයනය කිරීමත් විමර්ශනය. පර්යේෂණ ගැටුව වූයේ කවිසිල්මින මහා කාචාය වෙතින් හා සිගිරි කවි වෙතින් පුරුෂේත්තම දාෂ්ටේවාදයක් ජනිත වන්නේ ද? යන්න ය. මෙම පර්යේෂණයේ ද තුළනාත්මක අධ්‍යයන ක්මය පදනම් කරගන්නා ලද අතර උද්ගාමී හා නිගම් තර්කන ප්‍රවේශ දෙක ම හාවිත කරන ලදී පර්යේෂණයේ ප්‍රතිඵල වශයෙන් පැහැදිලි වූයේ සිගිරි කාචා සේනී ආන්තිකකරණය පිළිබඳ කවියාගේ සවියුතිකත්වය පැහැදිලි ව විරෝධමුබ බව ය. එනමුත් කවිසිල්මින කවියා පැහැදිලි ව සේනීය ආන්තිකකරණයට ලක් කිරීම සිදු කර ඇති බව නිගමන විය. කවිසිල්මිනට වඩා ප්‍රාර්ථකාලීන කාචා හිර්මාණ සමූහයක් වන සිගිරි කවි සේනීයට එරෙහි ක්විකාවේ දාෂ්ටේවාද උත්පාසාත්මක ව විවේචන නිර්මාණ ද බව ය. මෙම පර්යේෂණයේ නිගමන වශයෙන් සිගිරි කාචා සේනී ආන්තිකකරණයට එරෙහි කාචා වශයෙන් පැහැදිලි වූ අතර කාචා දරුණනය පිළිබඳ ඉතා ඉහළ සැලකිලුමත් බවක් සිගිරි කවින් විසින් දක්වනු ලැබීම පැහැදිලි විය. එහෙත් කවිසිල්මින සේනී ආන්තිකකරණය සිදු කරන අවස්ථා බහුල ය. නිගමනාත්මක වශයෙන් සේනී ආන්තිකකරණය පිළිබඳ සවියුතිකත්වය ප්‍රකට කරනුයේ කවිසිල්මින ලිය පැරකුම් කවියාට වඩා සිගිරි කවින් වේ.

මුළු පද: කවිසිල්මින, දෙවන පැරකුම්බා කවියා, සේනී ආන්තිකකරණය, සිංහල සම්භාවා පදනා, සිගිරි කවි

හැඳින්වීම

ලෝකයේ ඕනෑම පුද්ගලයකු ආන්තිකකරණයට ලක් කිරීම පිළිබඳ මනුෂ්‍යයාට විරෝධයක් තිබිය යුතු ය. පුද්ගල සමානාත්මකාව අත්‍යවශ්‍ය මානව ගුණාගයකි. දියුණු සමාජයක සේනී ආන්තිකකරණය පිළිබඳ සවියුතිකත්වය ගොඩනැගිය යුතු ක්විකාවතිනි. ලිංගිකත්වය මත පදනම් වූ වෙනස් කොට සැලකිමත් ලිංගිකත්වය මත සම්පත් බෙදී යාමේ අසම්තුලිතකාවත් ලිංගිකත්වය මත එක සමාන රාකියාවලට හිමි වැටුප්වල අසම්තුලිතකාවත් ලිංගිකත්වය මත ප්‍රවෘත්තාවත් ලිංගිකත්වය මත සිමාසහිත දේශපාලන අවකිර්ණයන් සංස්කෘතික ක්‍රියාකාරකම්වලදී එකාකාතින වෙතින් ගැහැනියට වෙනස් කොට සැලකිමත් සෙන් හා ඔස්ට්‍රිලිය (2008)

අනුව සේනී ආන්තිකකරණයේ ලක්ෂණ වේ. මෙම ආන්තිකකරණීති ප්‍රවණතා සමාජයේ පාමණක් නොව සමාජයට ඉතා බලපැමිසහගත නිර්මාණවලදී ද දක්නට ලැබේයි. මේ පිළිබඳ පළමුවෙන් සාක්ෂිතා කරන ලද්දේ ඉංග්‍රීසි ලේඛිකාවක හා ගාස්තුවන්තියක වන මැරි වොල්ස්ටොන්කාර් (1759-1797) විසිනි. මෙම පර්යේෂණයෙන් 7, 8, 9 යන සියවස්වල දී රෝනා කරන ලද සිගිරි කාචාවලන් දීඩෙනි යුගයේ ලියන ලද කවිසිල්මින මහා කාචායේන් සේනීය ආන්තිකකරණයට ලක් කිරීම පිළිබඳ විමර්ශනය කෙරෙයි. සිගිරි හි වර්තමානයේ කාචා 48ක් දක්නට ලැබෙන අතර කවිසිල්මිනෙහි සර්ග පහලාවක් පුරා පදනා විශාල ප්‍රමාණයක් ලියැවී තිබේ. මෙම කාචාන්හි දී සේනීය පිළිබඳ දක්වා ඇති ආකල්පය සේනීත්ව

කේන්ද්‍රීය දාජ්ටීයකින් විමර්ශනය කිරීම මගින් උක්ත කාච්‍ය සම්පූදායන් දෙකකහි ස්ත්‍රී ආන්තිකකරණයෙහි විශේෂතා විශ්ලේෂණය කළ හැකි වෙයි. තත් පර්යේෂණයේ හිදුස වන්නේ විරන්තන කාච්‍ය සම්පූදායන් දෙකක් වන සිහිරි කවි ස්ත්‍රී ආන්තිකකරණ දාජ්ටීයකින් විමර්ශනය කර නොතිබේමත් කවිසිල්මිණ මහා කාච්‍යය ද එකී දාජ්ටීයන් අධ්‍යයනය කර නොතිබේමත් ය. එසේ ම පර්යේෂණයේ අරමුණු වන්නේ ස්ත්‍රීය පිළිබඳ සිංහල සම්භාච්‍ය කාච්‍යයන්ගේ ආකල්පය පැහැදිලි කරගෙන අනාගත සිංහල කවියේ දාජ්ටීය සකස් කර ගැනීමයි. එසේ ම අනු අරමුණු වශයෙන් විරන්තන සිංහල කාච්‍යවලින් ඉහළ ස්ථානීය අයයකට නාමික ව පවා භාජන කර ඇති කවිසිල්මිණ ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ කිරීමාවේ දී කුමන ස්වරුපයක් දරන්නේ ද යන්නත් එසේ ම සිහිරි කවි ද ස්ත්‍රී ආන්තිකකරණයේ දී කුමන තත්ත්වයක් අන්තරුගාහිත ව සිය කාච්‍ය ගොඩනගා ඇති ද යන්නත් විමර්ශනය කෙරෙයි. පර්යේෂණ ගැටුවට ව්‍යෝ සිහිරි කවි හා කවිසිල්මිණ ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ විමර්ශනය කිරීමෙන් කවරාකාර වූ තත්ත්වයක් ස්ත්‍රීය පිළිබඳ දක්වන්නේ ද? යන්න පැහැදිලි කර ගැනීමයි.

සාහිත්‍ය විමර්ශනය

මෙම පර්යේෂණයේ දී පර්යේෂණ ක්මේත්තුය වශයෙන් හාවිත කරනුයේ කවිසිල්මිණ මහා කාච්‍යය හා සිහිරි කවි සම්භාච්‍යය සියුම් කුටුම් ප්‍රධාන ප්‍රාථමික මූලාශ්‍යය දෙකක් වෙයි. ඉත් සෙනරත් පරණවිතානගේ SIGIRI GRAFFITI (1956) නමින් වෙළඳ දෙකකින් යුතු ගුන්ථය සිහිරි හි පිළිබඳ ප්‍රධාන මූලාශ්‍යයයි. කවිසිල්මිණ මහා කාච්‍යය අරහයා විවිධ උගෙනුන් විසින් සංස්කරණ සිදු කරන ලද අතර වැළිවිටියේ සෙරත හිමි (1947), කරහම්පිටගෙදර සුමනසාර හිමි (1983), ඇම්. ඩී. ආරියපාල (1986) ආදී විද්වත් සංස්කරණ ප්‍රධාන ය. කේ. ජයතිලක විසින් සම්භාච්‍යය කරන ලද කවිසිල්මිණ මහා කාච්‍යය 1 (2000) සහ කවිසිල්මිණ මහා කාච්‍යය 2 (2000) කාති ද දක්නට ලැබේ. දෙවුන්දර වාචිස්සර හිමිගේ කවිසිල්මිණ (1945) සංස්කරණය ද වේ.වි. අහය ගුණවර්ධන ඇතුළු තවත් අයගේ කවිසිල්මිණ විවරණය (1994) මෙහිලා වැදගත් වේ. සිමොන්ස් ඩී. ඩෝවාර් (1949) සංස්කරණය ප්‍රධාන ප්‍රාථමික ප්‍රාග්ධනය සිදු කර තිබේ. මෙම කාතියෙන් කාන්තාවන්ගේ සමාජ සංස්කෘතික හා දේශපාලනික විවාරණයකි. මෙමගින් ගැහැනීමට වෙනස්කාට සැලකීමට එරහි ව කිරීමාවය සංවාදයක් ගොඩනැගීම සිදු කෙරෙයි (Friedman, Metelerkamp, & Posel, 1987). ස්ත්‍රීවාදය යන්න දෙනාත්මක අර්ථයෙන් ද සංස්කෘතික අර්ථයෙන් ද යන උනය පාර්ශ්වයන්ගේන් යුතුක්ත ව සාකච්ඡා කෙරෙන බව පර්යේෂකයේ පෙන්වා දෙති (Easton, 2012). ස්ත්‍රීවාදය පිළිබඳ සංවාදයේ එක් අංශයක් වශයෙන් ස්ත්‍රී ආන්තිකකරණය හඳුන්වා දිය හැකි ය. මෙම සංකල්පය ඉදිරිපත් කරන ලද විවාරකයන් බහුතර පිරිසක් සිටින අතර ඒ සඳහා හාවිත වන ඉංග්‍රීසි යෙදුම වනුයේ ‘Female Marginalization’ යන්න ය. ප්‍රධාන වශයෙන් සිමොන්ස් ඩී. ඩෝවාර් (1908-1986), බෙල් ඩුක් (1952), ඔම්ඩ් ලෝරේඩ් (1934-1992), ග්ලෝරීයා ස්ටේඩිනම් (1934) යන පිරිස මේ සාකච්ඡාවට දායක විය.

ස්වතන්තුතාව, ගැහැනීයගේ ගක්තිය හා සමාජත්මකතාව පිළිබඳ ඇතිකරන කිරීමාවයි.

ක්‍රමවේදය

මෙකි පර්යේෂණයේ දී තුළනාත්මක පර්යේෂණ ක්‍රමවේදය පදනම් කර ගැනෙයි. එම තුළනය කිරීම උදෙසා වන මිනුම් දුවුට වන්නේ ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ පිළිගත් දැනුම් පද්ධති වේ. උද්ගාම් තරකනය හෙවත් පහළ සිට ඉහළට තරක කිරීම බහුල ව යොදාගත් අතර අවශ්‍ය විටෙක නිගාම් තරකනය ද පර්යේෂණ සාකච්ඡාව උදෙසා යොදා ගැනුණි. බහුල ව ද්විතීයික මූලාශ්‍යය යොදාගත් අතර පර්යේෂණ පත්‍රිකා, පර්යේෂණ වාර්තා, පර්යේෂණ සගරා, ගාස්ත්‍රීය කාති හා අන්තර්ජාලය ද මූලාශ්‍යය වශයෙන් හාවිත කෙරීණි.

ප්‍රතිඵල හා සාකච්ඡාව

ස්ත්‍රීවාදය වූ කළී ගැහැනීයට වෙනස්කාට සැලකීමේ ක්‍රමවේදයට එරහි ව ගොඩනැගුණු සමාජ සංස්කෘතික හා දේශපාලනික විවාරණයකි. මෙමගින් ගැහැනීයට වෙනස්කාට සැලකීමට එරහි ව කිරීමාවය සංවාදයක් ගොඩනැගීම සිදු කෙරෙයි (Friedman, Metelerkamp, & Posel, 1987). ස්ත්‍රීවාදය යන්න දෙනාත්මක අර්ථයෙන් ද සංස්කෘතික අර්ථයෙන් ද යන උනය පාර්ශ්වයන්ගේන් යුතුක්ත ව සාකච්ඡා කෙරෙන බව පර්යේෂකයේ පෙන්වා දෙති (Easton, 2012). ස්ත්‍රීවාදය පිළිබඳ සංවාදයේ එක් අංශයක් වශයෙන් ස්ත්‍රී ආන්තිකකරණය හඳුන්වා දිය හැකි ය. මෙම සංකල්පය ඉදිරිපත් කරන ලද විවාරකයන් බහුතර පිරිසක් සිටින අතර ඒ සඳහා හාවිත වන ඉංග්‍රීසි යෙදුම වනුයේ ‘Female Marginalization’ යන්න ය. ප්‍රධාන වශයෙන් සිමොන්ස් ඩී. ඩෝවාර් (1908-1986), බෙල් ඩුක් (1952), ඔම්ඩ් ලෝරේඩ් (1934-1992), ග්ලෝරීයා ස්ටේඩිනම් (1934) යන පිරිස මේ සාකච්ඡාවට දායක විය.

සිහිරි හි 7, 8, 9 යන සියවස්වල කරන ලද නිර්මාණ සම්භාච්‍යක් වන අතර කවිසිල්මිණ ක්‍රිස්තු වර්ශ 1236 - 1271 අතර රජ කළ දෙවැනි පැරුණුම්බා රජුගේ නිර්මාණයක් බව බහුතර පිළිගැනීම ය. අනෙක් ප්‍රාමාණික මතවාද අනුව කවිසිල්මිණ පොලොන්නරු යුගයේ හෝ කුරුණැගල යුගයේ ලියුවුණු කාතියක් වේ. සිංහල සාහිත්‍යයේ යුග බෙදීමේ දී සිංහල කවියේ විකාසනය පිළිබඳ මෙම අනුරාධපුර හා පොලොන්නරු යුග විශේෂ වේ. අනුරාධපුර යුගයේ දී සිංහල කවියෙහි අනුකාරක බව ප්‍රධාන වූ අතර පොලොන්නරු යුගයේ දී සංස්කෘති සාහිත්‍යයේ අනුකාරකත්වයට ලක් විය. කෙසේ වෙතත් මෙම

සිගිරි හා කවිසිල්මිණ යන නිර්මාණ කෘති ලියැවුණු කාලය අතර අවුරුදු භාරසියයක පමණ කාල පරාසයක් තිබේ. එම කාල පරාසය ද සැලකිල්ලට ගත යුතු ය.

සිගිරි කවි අතර 67 වන සිගිරි කවිය කවි ශි විරිතට සම්පාදන ව 9 වන ගතවර්ෂයේ අවසාන භාගයේ ලියුවකි. සිගිරි ලදුන් පමණක් වර්ණනා කරමින් නොසිට කවියා පවසන්නේ, සිත්තරුන් වර්ණවත්හාවය දෙන ලදුන් සියයකට වඩා එකියකට මනසක් දෙන ලද නම් එය ඉතා වටිනා බවයි. ගැහැනිය පුදු සෞන්දර්ය පුදානය කිරීමක පමණක් නොසිට මනසක් සහිත ව සිටිමේ ඇති වටිනාකම කවියා වර්ණනා කරන්නේ ගැහැනියගේ සවියුත්තියක්වයේ වැදගත්තම පැහැදිලි කරමින් ය. ගැහැනිය නිහඹ කිරීමක් නොකර ඇය වින්තනමය වශයෙන් ත්‍රියාකාරී තැනැත්තියක ව්‍යුත් වැදගත් වන බව මෙකවිය ඇසුරු කරගෙන ගොඩනැගිය හැකි කාව්‍යර්ථයකි.

“දුටු ද සිනුවර් වන(බ)ව දීමෙන් කළවුන් එකක්හට මන දී තුළු වනබැවින් සියක් බන්ද” (සිගිරි ගුරිටි, 1956, පි. 40)

මෙකවියෙහි පදනගත අර්ථය වන්නේ සිත්තරා විසින් වර්ණවත් කිරීමෙන් බිභි කළවුන් අප විසින් දක්නා ලදී. උන්ගෙන් එකියකට විදානය මන දෙන ලද නම්, සායම් කළ සියකට වඩා අගනා බවයි.

68 වන සිගිරි කවිය කවි ශි විරිතට සම්පාදන වන ගතවර්ෂයේ ලියන ලද්දකි. සිගිරි විතු අතර විරුද්ධී හා අවධානයට ලක් නොවූ සිතුවමක් වෙයි. කවියා එම සිතුවමට ගැරහිමට එරෙහි වෙයි. ඇය රජක හෙවත් පහත් කුලයේ එකියක නොවන බවත් ඇය උසස් වන්නේ ශියක් ලැබූ තැනැත්තියක වන හෙයින් බවත් ඔහු කියයි. කවියේ සඳහන් ඇය ලැබූ ශිය වන්නේ ද මෙම ශියම ය. නිරප්පූත්වය පිළිබඳ සානුකම්පිත ව්‍යුත්තන සරල සාහිත්‍යයේ සිට ප්‍රබුද්ධ සාහිත්‍යය දක්වා දැකිය හැකි ලක්ෂණයකි. තමා ලියන ලද ශිය හෙවත් කවිය විෂයයෙහි උසස් තක්සේරුවක් හා වටිනාකමක් කවියා විසින්ම ලබා දීමෙන් මෙම ශිය විශේෂ වෙයි. කෙසේ නමුත් කුල සාධකය මත රජක කුලයේ තැනැත්තියක් නොවන බව පැවසීමෙන් සාමාන්‍ය සමාජයේ කුල සාධකය නිරික්ෂණය වේ. එහෙත් සිය ස්වාමියා මළ හෙයින් ඇය වියරු වී ඇති බවත් දක්වයි. වැන්දූ තත්ත්වයට පත් වීමෙන් නිග්‍රහයට ලක් වීම විවේචනයට ලක් කරන කවියක් වශයෙන් ඇය පිළිබඳ කවියක් ලියා එකව ඇයට ලබා දීමෙන් උසස්හාවයකට පත් කිරීමක් ද මෙමගින් ද හඳුනාගත හැකි වෙයි.

“හො වුයු නො වෙ ද හිමියා වියෝවැ වියරුයක් රියෝයක් නො වෙ සි ජන්මො ශියක් ලැබූ නො සිහිගිරි (සිගිරි ගුරිටි, 1956, පි. 41)

මෙකවියෙහි අර්ථය වන්නේ “හිමියාගෙන් වියෝ වූ හෙයින් ඇය වියරු වී සිටිනු නොවේ ද?”. ඇය රදවියක නොවන බව අපි දතිමු. සිහිගිරියේ දී ශියක් ලැබූ තැනැත්තියක් ඇය” යන්න ය. ආන්තිකකරණය පිළිබඳ කරිකාවතක් නොවූ නව වැනි සියවසේ දී පවා සිංහල කවියේ ඇති ස්ත්‍රී හිමෙන්මිහාවයට උදාහරණයකි. එකවියෙහි ඇය වියරු වැටුණේ එසේ මෙසේ වස්තුවක් නිසා නොවේ. තම ස්වාමිපුරුෂයාගේ වියෝව නිසා ඇය වියරු වැටුණු බව කවියා කියයි. එසේ නම් පටාවාරා ආදි වූල කාන්තාවක සේම මැය පිළිබඳව ද කවියා හැකි උපරිමාකාරයකින් උසස් තත්ත්වයකට කවියෙන් පැමුණුවයි. ඇය ලබා ඇති නින්දා හා වියරු බවින් මුදවා ගැනීමට ඔහු කවියෙන් උත්සාහ ගනියි.

9 වන ගතවර්ෂයේ ලියන ලද 71 වන හිය යොන් ශි විරිතෙන් ලියැවුණුකි. සිගිරි කවි අතරෙහි 71 අංකය දරන ශිය වැහැරුණු පියයුරු හිමි රන්ලියක ගැන කවියකි. බිජේරුවනු කුළියේ අග්‍රබාධි වන මෙකවියාගේ නිර්මාණය ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ සමස්ත සිංහල සාහිත්‍යයේ ම දක්නට ලැබෙන අතරස ප්‍රකාශනයකි.

“(ආ)ඡේර්වනුකුලියෙ අග්‍රබාධි ශි එ නො බලපු ජන යම් රනවන බටිනන බණවන නො මේ බණපු ගිරිභේජ්හේ නවිතින වසනෙන් (සිගිරි ගුරිටි, 1956, පි. 43)

එකවියෙහි අර්ථය වන්නේ “බිජේර්වනුකුලියෙ අග්‍රබාධිගේ ශි යයි. එය නොබලනු. වැහැරුණු පියොවුරන් ඇති රන්වන් (ලිය) බැහැර කොට යමින. ගිරිහිස, නවුවා වූ බිත්තියෙක වසන හෙයින්, බැණ වූ මුත්, නොබණන්නාහ” යන්න ය. කවියා සහංද්‍යාව හෙවත් පායකයාට ප්‍රකාශ කරනුයේ ගල් බිත්තියෙහි කඩා වැටුණු කොටසක සිටින එල්ලා වැටුණු හෙවත් වැහැරුණු පෙයේදර ඇති ඇය දෙස නොබලා යන්නැ කියා ය. ඇ කතා කළත් කතා නොකරන්නියක යැයි දක්වයි. මෙම ප්‍රකාශනය උත්පාසාත්මක ව ස්ත්‍රී සෞන්දර්ය පිළිබඳ සම්මත පිළිගැනීම බිඳ දමන ප්‍රකාශනයකි. කවියේ සම්පූර්ණ අවධානය යොමු කරනුයේ වැහැරුණු පෙයේදර ඇති තැනැත්තිය දෙස ය. ඇය නිශ්චාලිව සිටිමෙන් තවදුරටත් ගැහැනිය තමා වෙනුවෙන් පෙනී සිටිමෙන් හැකියාවක් ඇය කෙරෙහි නැති බවට ඉගිරයි. ස්ත්‍රී රුපය වූ කළී සම්මත සුන්දරත්වය මත ම වටිනාකම හිමි කර දෙවන ගැහැනිය හාණ්ඩියක් බවට උග්‍රනනය කරන තත්ත්වයක් දක්නට හැකි වෙයි.

කවිසිල්මිණ කවියා සියලු ම අවස්ථාවන්වල දී ස්ථී ගරිරය පිළිබඳ දක්වන ලද ආකළුපය වූයේ වටිනාකමක් වශයෙනි. කවිසිල්මිණෙහි ප්‍රධානතිය පිළිබඳ දක්වන ආකළුපයෙන් මෙම උක්ෂණය මතා අයුරින් පැහැදිලි කරගත හැකි වෙයි. සිගිරි කවියා සාපුව කියන්නේ එය නොබලන්තැයි කියා ය. එයට ජේතු දක්වන්නේ වැහැරුණු පියාවුරක් ඇති ලිය මගහර යාම ය. එසේ ම මැයට කතා කළත් කතා නොකරන බව ය. මෙතරම් රන්වන් රුපී ලදුන් අතරේ ම අර්ථෝති කවියා සිය කවිය ගොත්තනේ මැය ගැනයි. නොසලකා හැරීම්වලින් ආන්තිකකරණය වූ ලදුන් කෙරෙහි මෙකවියා හෙළන දාජ්ටීය අනුව සිගිරි ගී තුනත වටිනාකම් අන්තර්ගත කරගැනීමෙන් විශේෂ වේ.

එම සඳුස් ලකුණෙහි නොක්වූණු විරිතක් වන 76 වැනි සිගිරි ගිය යා ගී විරිතට සම්ප වෙයි. උක්ත සිගිරි කවිය මෙන් ම ආන්තිකකරණීත ගැහැනිය පිළිබඳ ඉතා සවියුතිකව ලිය කවියකි. බහුතර දාජ්ටීයෙන් මිනිසුන් පිළිගත් සුන්දරත්වය කරා ඇදී යාම ද්‍රුවී විවේචනයකට උක් කිරීමක් මෙකවියේ වේ. සිගිරි ලදුන් සැම විට ම සුරුපී නොවේ. විරුපී බව ද ඇතැම් ලදුන් කෙරෙහි දක්නට ලැබෙන බව කවියා පෙන්වයි. ඇතැම් සිතුවම්වල රන්වනුන්ගේ පැහැද මැල වී යාම කවියා ද කවියාගේ නිරික්ෂණයට උක් වෙයි. එසේ වූ කල් හී ඔවුන් දෙස අවධානය හෙලිද භා එළඳුන් භා බැඳුණු කවුරුන් හෝ නැතිදියි කවියා අසයි.

“ස්වස්ති

ඇතැම් තැනැ පිරිබුන් ඇතැම් තැනැ පැහැපැහන් සිති කල්නු ලුපු මේ කල්නී එ කල්නී (නැ)ත අපන්දේ” (සිගිරි ගැලීම්, 1956, පි.46) මෙකවියෙහි අර්ථය වන්නේ “යහපතක් වේවා! යහුවා! මේ කල්නී ඇතැම් තැනෙක ලියෝ සැබුවින්ම විරුපී වෙති. ඇතැම් තැනෙක ඔවුන්ගේ වර්ණය මැලවී ඇතැ. එ කළ (මුවන් කෙරෙහි) ලබාදී අය නොසිරියාඟු ද?” යන්න ය. සිගිරි විතුගත ලදුන් ඇතැම් තැනෙක විරුපී වන බවත් ඇතැම් තැනෙක දුර්වරණව ඇති බවත් එවිට ඔවුන්ගේ හදවතට ප්‍රංශ සරි කෙනෙකුන් නැතිදියී උපහාසයෙන් විමසයි. උත්ප්‍රාසාත්මක මෙවැනි කවිවලින්, ආන්තික වූ පුද්ගල අනුෂ්තින් වෙනුවෙන් කාවා වර්ණනා යෙද්වීමක් දැක ගත හැකි වේ. මින් පැහැදිලි වන්නේ කවිය විෂයක් වශයෙන් එද්වස විවාදිත ව පැවතුණු බව ය. සම්භාව්‍ය සාහිත්‍යයෙහි කාන්තාව විෂයයෙහි හෙළන ලද දාජ්ටීයෙහි නින්දා සහගත වීම හා ආන්තික කිරීම දැකිය හැකි ය. ආන්තික විමේ පිඩා

හඳුනාගෙන අනුකම්පාවෙන් වර්ණනා කරන කවියක් ලෙස මෙම නිර්මාණය හැඳින්වීමට පුළුවන.

79 අංකය දැරන ගිය සිගිරි ගිවල ස්ථීත්වය විෂයයෙහි හෙළන දාජ්ටීය පැහැදිලි කිරීමට ස්වාධීන සිංහල කවිය සතු විශිෂ්ට උදාහරණයකි. මෙකවිය සිගිරියට ආමත්තුණය කරමින් ආරම්භ කරයි. එය ද කවියෙහි විශේෂ උක්ෂණයකි. දේපාලනික අර්ථයක් කිවියෙහි ජනනය කරන්නට එම වර්ණනය සමත් වෙයි.

“සිහිලි සිහිගිරියට ගී

යියහෙන මියුන මො වැසැ අයහ වින්දනයර ගොසින මේ මියුන හය හය එලි විසි වරදෙක වෙ ද” (සිගිරි ගැලීම්, 1956, පි. 47)

මෙකවියෙහි අර්ථය වන්නේ “සිහි නමැත්තා වෙමි. සිහිගිරියට බැඳී ගියයි. ඔහු ගිය කල්හි මෙහි විසු මේ කාන්තාව අයහපත ද, අනාදරය ද, වින්ද ය. සැබැවින් ම ඔහු හා විසු ඉක්බිති ඔහු ගිය පසු නැවත මෙහි සිටීම වරදක් ද?” යන ප්‍රශ්නාර්ථය තැයැ. ඔහු හෙවත් රජ හෝ ස්වාමිපුරුණයා මිය ගිය කල්හි අයහපත හා අනාදරය විදින ලද බව කවියා සාපුව ව කියයි. කවියා පිළිතයාගෙන් විමසන්නේ රජතුමා හෝ ස්වාමිපුරුණයා හෝ අමුසුමියන් ලෙස සිට ගිය පසු ඇය මෙහි තති ව හිඳීම වරදක් ද යන්න ය.

පහත ගිය කරුණ රසය වර්ණනා කරන තිබුණු හැඳීම ඇති කරන හාවාත්මක කථනයකි. මූලික ආවේගයෙහි වන ගොකයෙන් උත්පාදිත කරුණ රසය සංයුතයෙන් ප්‍රකට කරන්නකි. කවිය ගොකය නම් ආවේගය මත පදනම් ව ගොඩනැගුණු නමුත් ගොකය හාවාත්මක කරගතනින් කරුණ රසය මතුකරයි. කරුණ රසය පුද්ගලයා හාවාත්මක කරයි. ගැහැනිය විෂයයෙහි ඇති පිඩාව කුඩා වූවක් නොවේ. පිඩාකාරී වේදනාවන්ගෙන් ස්ථී ජීවිතය වේදනාවට පත් ව ඇති බව කවියා කෙටි පාදවලින් යුත්ත කවියෙන් මතා ව ප්‍රකට කරයි. මෙකවිය ලිය කවියා ද නාමික ව පෙනී සිටීම කවියට වටිනාකමක් එක් කරන්නකි. පරන්තු දෙස සිටින සෙන් නම් නිර්මාණකරුවාගේ කවිය වන්නේ කළකිරුණු ස්වභාවයක් ගමනින් හෙළි කරන බවත් ය. භද්‍රවත් ගොකය මූහුණින් ප්‍රකට කිරීම ද සිදු කරන බවත් වැහැරි ගිය පිඩාවට පත් වූ මේ කාන්තාව පර්වත ප්‍රාන්තයේ දී සිය ජීවිතය අතහැර දැමීමක් පිළිබඳ කවියා කියයි.

“පරන්තැ සෙන් ගී.

ගමනැ කැලැකිරීලි

නුහුවන් ලසොවී තැවැලි

නුයුතින් කොට් අස්වැස්ලි

නොමො හළ් බෙයන්ද් කත් ලි (සිගිරි ගැලීම්, 1956, පි. 210)

එම කවියේ පදනාජතාර්ථය වන්නේ “පරත්තැ සෙන් නැමැත්තාගේ ශිය සි. සිත කලකිරුණු ස්වභාවය ගමනින් ද, හඳුය ගෝකය හා තැවිලිය වැහැරුණු මූහුණින් ද පළ කෙරෙන ගෝහන කාන්තාව නොතින් කදුල් බාරා වගරුවා පර්වත ප්‍රාන්තය තොමෝම් හැර දැමුවා ය” යන්න ය. මෙම කවියේ එන සිගිරි ලද වෙතින් ප්‍රකට වන්නේ කරුණ රසයකි. කලකිරුණු ගමන්, වැහැරී හිය මූහුණ්, ඇසින් කදුල් හෙලීමන් සමග, පර්වත ප්‍රාන්තය අනෙකෙකු නොව ඇය විසින්ම හැර දැමු බව කවියා කියයි. සිගිරි කවියා පිළිබඳ පරාතුම කොඩ්බුවක්කා පවසන්නේ සිගිරි කවියා ජීවිතයේ දුක සැප ඉදිරියේ අකම්පිත වූ නිර්මාණකරුවෙකු බවයි. “සොදුරු නාරි රෑ බලමින් විනිතාස්වාදය ලබන අතර ම ජීවිතයේ කටු සහිත බව දුක් සහිත බව සිහි කරන වින්තාවන් සිගිරි හි අතර ඇත.” (කොඩ්බුවක්කා, 1999, පි. ඩිස). සිගිරි කවියා වින්තනයෙන් පරිසමාජ්‍ය කාචා සම්ප්‍රදායක් ගොඩනැගැ බව මෙවැනි ගිවෙන් පැහැදිලි වේ.

කවිසිජ්‍රි ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ දක්වන ආකල්පය සිගිරි කවිවලට සාපේක්ෂ ව වෙනස් වේ. කුස ජාතකය අනුහුතිය වශයෙන් යොදාගෙන ලියන ලද කාචා වන හෙයින් ගැහැනිය පිළිබඳ මුල් කතාවේ අනුහුතියට අනුව ස්ත්‍රීත්වය වූ කලී තිවන කරා යන ගමනෙහි බාධකයක් වශයෙන් උෂනතය වනු දක්වන හැකි ය. එනමුත් එය සිය කවියේ දී ගැහැනියට වෙනස් කොට සැලකීමට තරම් හේතුවක් වශයෙන් නොගත යුතු වේයි. මහා පාණ්ඩිත්‍යයක් ප්‍රකට කරන කවිසිජ්‍රි කතුවරයාට විධිමත් කාචා පිළිබඳ ප්‍රඛිඛ්ද ඉගැන්වීමක් නොමැති සිගිරි ක්වින්ට වඩා සවියුත්තික බවක් තිබිය යුතු වේයි. පහත කවිසිජ්‍රි කවිය හෙළි කරනුයේ ගැහැනිය පිළිබඳ බමුණු ආකල්පයට වැඩි යමක් නොවේ. තමාගේ කෙළෙපුන් තැසිය යුතු වන්නේ තමා සමග ම වන අවබෝධයකිනි. ඒ සඳහා බාධකයක් වශයෙන් ස්ත්‍රීය සැලකීම ම නොකටයුතු කියාවක් වේයි.

“සසර රණ සරන දනුමුවනටෙන තරපස අවා මුහුදාර පමා දෙනෙන ගෝවාර හදනා අර්ථය: ස්ත්‍රීහු සංසාර තමැති වනයෙහි සැරිසරන්නා වූ මිනිසුන් තමැති මුවන්ට අවන ලද දැඩි වූ මෙපුවුවකි. මිනිසුන් අපාය තමැති මූහුද තුළට අදින්නා වූ දිය පහරකි.” (කවිසිජ්‍රි, 1965, පි. 44). රැඳපක දෙකකින් කවියා ගැහැනිය ලසු කරන සිමාන්තික තත්ත්වය මෙරට අගු මහා කාචා වශයෙන් සැලකෙන කවිසිජ්‍රින්න් ප්‍රකට වීම ස්ත්‍රීය විෂයයෙහි දැඩි විවේචනයක් සිදු වන්නකි. කවිසිජ්‍රි කාචා වන විෂයය ප්‍රරා දිවෙන අනුහුතියෙහි ප්‍රබාධිතයට එරෙහි

ව ගොඩනැන මතවාදය දියණියක, බිරිඳික වශයෙන් අන්තවාදී දැඡ්ටීන්ගෙන් ගහණ වී තිබේ.

ප්‍රභාවතිය විවාහ වනුයේ තමා දක නොමැති පුරුෂයකු සමගිනි. කුස රජුමාගේ විරුදී මූහුණ හේතුවෙන් ප්‍රභාවතිය දැඩි වංචික තත්ත්වයකට පත් වේයි. එකුකකැරු-යුසැබලැකි විසින් ලියන ලද ඔය හැඳ ණුස තුපසකහ බා ඔය හැඳ ජරදවැව්හ :1985* ලිපිය මගින් ප්‍රභාවතියගේ විවාහය පිළිබඳ තුතන විශ්‍යාහයක් ගොඩනැගත හැකි වේයි. විවාහය ආර්ථික හා බලය පත්‍රුවන සම්බන්ධයක් බවට පත්වීම මෙම කතාන්දරයේ දී ද දක්වන හැකි වේයි. එනම් ප්‍රභාවතිය කුස රුපුට විවාහ කර දෙනුයේ බල ව්‍යාපෘතියක කොටසක් වශයෙන් මිස සැබැං ආදරයකින් ගොඩනැගත විවාහයක් වශයෙන් නොවේ. මෙසේ විවාහ වූ ප්‍රභාවතිය රුවරීමට ලක් වීම ප්‍රභාවතියගේ ම මූවින් කියුවෙන අයුරින් ලිවීමට නම් කවියා ලිවීමට සමත් වේයි. විවිධ පැණී වර්ගවලින් ආකුල මල් වෙතින් පැණී ගත් මි මැසි දෙනුවක මෙන් වූ ඇය අහසේ පාව යන වරා මල්වලින් පැණී ගන්වන ශොස් රුවටුණාක් මෙන් යැයි දක්වයි.

“කිණිනිරි සපු දුනුකෙ රදගරා වරා මල් පිළි සුඩුනා බලරකල් ගී නෙලියෙම් යෙහෙලියෙනි අර්ථය: ‘යෙහෙලියෙනි! කිණිකාර, වම්පක, කේතකී මල්වලින් රොන්ගෙන නැවත වරාමල් කරා යන මිලැසි දෙනුවක මෙන් මම රටවුණෙම්.” (කවිසිජ්‍රි, 1965, පි. 93).

විවාහයට අකුමැති වූ කුස රජ විවාහයට කුමැති වන්නේ තමන් විසින් ම ගොඩනැගත ලද රැඩයෙන් අග තැන්පත් කාන්තාවකට පමණක් බව පැවැසීම තවත් ගැටුකාරී දැඡ්ටීයක් හෙළි කරන්නකි. මිනිස් සෙළන්දර්ය රැඩයෙන් පමණක් ප්‍රමාණකාට සැලකීම මගින් සිංහල කවියේ පැවතිය යුතු සර්වකාලීන වටිනාකම පිළිබඳ අයයන් ගිලිහෙයි. පහත කවියෙන් ගෙනෙනුයේ රැඩය පමණක් ප්‍රථම සාධකය වශයෙන් සළකා කටයුතු කරන අදුරදර්ය බව ය.

“රැදැසී ඉති වීමසාන ද රසාන සෙරෙන් සැර නන් විසාන විලස් වෙසසාන මේ කළ සා අර්ථය: රැඩුයියෙන් යුතුක්ත කාන්තාවක සොයනු පිණිස දුතු පිරිස බොහෝ කාලයක් නොයෙක් රටවල සංවාරය කළ අයුරු විස්තර කළ සර්ගය සි. ” (කවිසිජ්‍රි, 1965, පි. 93).

කවිසිජ්‍රි කතුවරයා සිය නිර්මාණයේ දී ප්‍රභාවතිය කෙරෙහි ඇති කළ යුතු අනුකම්පාව හා ගොරවය කුස රුපුට ම පවරා දෙයි. මෙහි පැම්ණෙන කවිය ස්ත්‍රී

පුරුෂ ජ්‍යේෂ්ඨ විෂයයෙහි මනරම කාච්‍යායක් වශයෙන් ද අයය කළ යුතු වන්නකි. සමස්ත කාච්‍යා පුරා පැතිරෙන සාහිත්‍ය දරුණුයක ඒකමිතියක් වී තම ඉතා හොඳින් සමාජ විවාරාත්මක තත්ත්වයනට මුහුණ දීමට සමත්කමක් එකී කාච්‍යායට හිමි ව තිබෙය යුතු ය. ඒ අඛණ්ඩ අවධානය සැමතැන ම පවත්නේ නොවේ.

“නමා සරනැස දැකැ පවසින් ගැනැලින් මිශ්‍රල් වෙහෙලිද උනුල ඇස්දර තුවන ත මිනි ඔබමිකළ අර්ථය: තරුණ වූ, දරුගැබී ඇති මුවදෙන, පිපාසය නිසා තමා තුළ ඇතිවූ ග්‍රාන්තභාවය දුටු මුවරාජයාගේ කඩුලෙන් පිරිගිය ඇස බීමට ගන්නා මැණික් භාජනයක් කරගත්තාය. අර මුවාගේ ඇසින් ගැලුවාවූ කඩු දාරා බේවා ය.” (කවිසිලමිණ, 1965, ප. 234).

මුව දෙනගේ පිපාසයෙන් ඇතිවන ගේකය කරණකාටගෙන ඇසට නැගැණු කඩුලින් මුව දෙනගේ පිපාසය සන්සිඳුවීමට තරම වේදනා ප්‍රවාහයක් මුව වල්ලහයා විෂයයෙහි ජනිත වීම මෙහි දී දක්නට ලැබේයි.

ප්‍රභාවතිය ලද දරුණු රවවීම වවනවලට නැගීමට නොහැකි තරම් කෝර වූ සත්‍යයකි. එහෙත් එම සත්‍යය සාමාන්‍ය වූ වේදනාවක් ගෙන දෙන සත්‍යයක් නොවේ. උත්ප්‍රාසය සිය කවියේ දී දෙවන පැරකුම්බා කවියා යොදාගෙන ඇති විශිෂ්ටතාව මගින් ගැහැනියක වශයෙන් ඇය ලැබූ වේදනාවේ වික්ෂිතිය මෙහි දී ප්‍රකාශ වෙයි.

“මේ යක් උ මා හිමි පබවත් උ මුහු විදිනි
නිසුදුරු ඇදුරු කො සම්ග ගොවැලයේ කො හස් ඉස්සුම්

අර්ථය: මාගේ ස්වාමිපුරුෂයා මේ යක්ෂයාලු, මුහු භුත්ති විදින්නි ප්‍රභාවතියලු. වන්ද්‍යා හා අන්ධකාරය අතර සම්ගියක් කොයින්ද? ගවයන්ගේ පාදයන්ගෙන් කැණුනු වෙළඳහි හංසයන්ගේ විශ්‍රාම ගැනීමක් (කොයින්ද) ද?” (කවිසිලමිණ, 1965, ප. 311). කුසාවතිය හැර යන ප්‍රභාවතිය සිය රවවීම ගැන කියනුයේ තව්‍ය රුපකයකිනි. මෙම කාච්‍යාවලදී කවියා ඉතා හොඳින් ප්‍රභාවතියගේ මනස මූර්තිමත් කරනුයේ තමන් ලද වංනික උගුල පිළිබඳ විරෝධය ය. සමස්ත කාච්‍යා ගෙන බලන කළේහි කවිසිල්මිණෙහි ඇති දාෂ්ටිවාදී අගතිය ද සුළුකාට තැකිය නොහැකි වේ. පසුකර යන කාන්තාරය මලය කඩුකරයේ සිට ගලා ආ ගැලුලැල්ලක් වන්නේ මුහු වාසය කරන දිගාවට සාපේක්ෂව ය.

“මුහු වසන දෙසෙහි වසවන එම මරුකතර

පවතා වහා ආ මට මෙලගල් ගැඹුල් භැලී මේ අර්ථය: මුහු වාසය කරන දිසාවෙහි වාසය වුවහොත් ඒ මරු කාන්තාර ආච්ඡාව මට මේ (කාන්තාරය) මලය පර්වතයෙන් ගලා ආ ගැලුලැල්ලකි.” (කවිසිලමිණ, 1965, ප. 319).

කවිසිල්මිණෙහි වන ප්‍රධාන දුර්වලතාවක් වන්නේ ප්‍රභාවතිය මනුෂ්‍ය වරිතයක් ලෙස වර්ණනා නොකිරීම ය. ඇය පුදරුණය වන්නා වූ විසිනුරු ආහරණයක් ලෙසින් වර්ණනාවට හසු වීමත් රවවීමට පත් වූ ඇයගේ වෙතසික තත්ත්වය වර්ණනා නොකිරීමත් ප්‍රධාන දුර්වලතාවකි. “ස්ත්‍රී ගේනාව වර්ණනා කිරීම (ස්ත්‍රී වර්ණනා) මහා කාච්‍යා රවනා කළ කිවින්ගේ ම ප්‍රියතම විෂය විය. අලංකාරවාදී කාච්‍යායන්හි දී මේ වර්ණනා නිතර යෙදුණු අතර, අලංකාරවාදී සම්ප්‍රදායේ දැඩි බලපැමට යටත් වීම ඒවා නිසා බෙහෙවින් සම්ප්‍රදායානුකූල ඒකාකාර ස්වාධාවයක් ගෙන ඇති. සමහර අලංකාර හා උපමා නිතර ම යේදීම හේතු කාටගෙන ඒවා කවිසමය බවට පත් වී ඇති. ස්ත්‍රී ගිරිරයේ විවිධ අංග නොයෙක් අලංකාර හා උපමා මගින් ප්‍රකාශ කිරීම මේ වර්ණනාව හා සම්බන්ධ සාමාන්‍ය සම්ප්‍රදාය විය.” (විෂයවර්ධන, 2009, ප. 108). ඇයගේ පයෝධර හා රු සුප්‍රවත් මාස කළුනාණයන් විවිධ අයුරින් වර්ණනා කරන කවිසිල්මිණ කවියා ඇයගේ ජ්විතය විවරණය නොකරයි. ස්ත්‍රී විත්තය කාච්‍යාත්මක ව විහාග කිරීමට ඕනෑ තරම් අවස්ථා පැනුණ ද කතුවරයා එම අවස්ථාවලින් ප්‍රයෝගනයක් නොගනියි. වේදනාවට පත් වන ගැහැනිය සිය දරාගැනීම අවසානයේ වැළපුමක් කිරීම හිතුවක්කාරී පිරිම වෙතසිකය විවරණයට මගක් වේ. උක්ත අදහස අනුව කවියා සුළුවෙන් හෝ පබවතගේ වේදනාත්මක වෙතසිකය වෙතට නැශුරු වේ.

කවිසිල්මිණ කාච්‍යායේ පවත්නා ප්‍රධාන දුර්වලතාවක් වන්නේ එම කාච්‍යායේ ප්‍රධාන වරිත දෙකින් එකක් වන ප්‍රභාවතියගේ වරිතය පටු හා පැතලි වීම ය. ඇය කුස නම් පුරුෂයා හිමිකරගන්නා වස්තුවක් වශයෙන් මිස ගැහැනියක වශයෙන් වර්ණනා නොවේ. මෙම ලක්ෂණය කවුදරටත් විශ්‍රාම කරන්නේ නම් ප්‍රභාවතිය කුස රජු හැර යන්නේ ඇය පිළිබඳ සිතන මේ තත්ත්වය නිසා ය. විරන්තන කාච්‍යායන්හි ස්ත්‍රීත්වය සම්බන්ධයෙන් පවතින මෙම දුර්වලතාව හා පැවු විත්තනය කවිසිල්මිණ කාච්‍යායේහි ද අන්තර්ගත වේ. කවිසිල්මිණෙහි දක්නට ලැබෙන පුරුෂ විත්තනය අධිකාරීත්වයෙන් යොදා ගැනීම දුර්වල සාහිත්‍ය ලක්ෂණයකි. කුස රජුගේ කේනෙයෙන් සියලු සිදුවීම විශ්‍රාම වනු දක්නට ලැබේමත් ස්ත්‍රීත්වය විෂයයෙහි බමුණු

සමාජය බලපෑම දක්නට ලැබේමත් මේ හේතුව ය. සිහිරි කාවා හා කවිසිල්මිණ තුළනයෙන් සම්භාවය සිංහල කාවා සම්ප්‍රදායේ ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ වෙනස්කම් පැහැදිලි වේ.

නිගමන

මෙම පර්යේෂණයේ දී සිංහල සාහිත්‍යයේ විශේෂ තත්ත්වයක් පිළිබඳ පැහැදිලි විය. ස්ත්‍රීය ආන්තිකකරණය පිළිබඳ සිහිරි කවින් දැඩි සවියුත්තික බවකින් සිය නිර්මාණවල දී කටයුතු කර ඇත. එනමුත් කවිසිල්මිණ මහා කාවායේ ස්ත්‍රීය ආන්තිකකරණයට ලක් කිරීම ප්‍රධාන නිගමනයකි. සාහිත්‍යයේ දරුණු පිළිබඳ සිහිරි කවින් උසස් වූ පිළිගැනීම් සම්දායකින් පොහොසත් ය. සිහිරි කාවා බහු කර්තාක නිර්මාණ සමුහයක් වුව ද ඒ සැම කවියක ම ගැහැනිය පිළිබඳ ඇති සහංස්‍ය ආකල්පය නිරීක්ෂණය වේ. පුරුෂමුලික ජ්වන දරුණු පිළිබඳ සිහිරි කවින් වෙතින් ප්‍රකට තොවේ. ස්ත්‍රී ආන්තිකකරණය පිළිබඳ කවියාගේ සවියුත්ත්වය අතින් සිහිරි කවින් කවිසිල්මිණ කවියාට වැඩි උසස් ආස්ථානයක සිටි බව පැහැදිලි විය.

ආක්ෂිත ග්‍රන්ථ

- ආරියපාල ඇම්. ඩී. (සංස්), (1965) කවිසිල්මිණ, එම්. ඩී. ගණසේන සහ සමාගම, කොළඹ.
 කොඩිතුවක්කු, ඩී. (1999) රඟම් භාව කාවාය, ඇස්. ගොඩගේ සහ පුතුයෝග්, කොළඹ.
 විජයවර්ධන, ඩී. එච්. රෝහිණී පරණවිතාන (පරි), (2009) සිංහල හේ කාවා කෙරෙහි සංස්කෘත අලංකාර ගාස්තුයේ බලපෑම, සි/ස (පොදු) විසිදුණු ප්‍රකාශකයෝග්, කොළඹ.
 සෙර්ත හිමි, වැලිවිටියේ. (1999). ශ්‍රී සුමංගල ගබඳකේෂය, Beauvoir, S. (1949). The Second Sex (H. M. Parshley, Trans.). Knopf.
 Crenshaw, K. (1991). Mapping the margins: Intersectionality, identity politics, and violence against women of color. In M. A. Fineman & R. Mykitiuk (Eds.), The Public Nature of Private Violence (pp. 93-118). Routledge.
 Easton, M. (2012). FEMINISM. Studies in Iconography, 33, 99–112. <http://www.jstor.org/stable/23924276>
 Hill Collins, P. (2000). Gender, Black feminism, and Black political economy. The Annals of the American Academy of Political and Social Science, 568(1), 41-53.
 Kabeer, N. (2005). Gender equality and women's empowerment: A critical analysis of the third Millennium Development Goal. Gender & Development, 13(1), 13-24.
 Michelle Friedman, Jo Metelkamp, & Ros Posel. (1987). What Is Feminism? And What Kind of Feminist Am I? Agenda: Empowering Women for

- | | | | |
|---|---------|----|-------|
| Gender | Equity, | 1, | 3-24. |
| http://www.jstor.org/stable/4547903 | | | |
| Müller-Freienfels, W. (1985). The New Family and the New Property. The American Journal of Comparative Law, 33(4), 733–752. https://doi.org/10.2307/840457 | | | |
| Paranavithana, S. (1956). Sigiri Graffiti (Volume 1). Oxford University Press, London. | | | |
| Paranavithana, S. (1956). Sigiri Graffiti (Volume 2). Oxford University Press, London. | | | |
| Sen, G., & Östlin, P. (2008). Gender inequity in health: Why it exists and how we can change it. Harvard University Press. | | | |
| Wollstonecraft, M. (1792). A Vindication of the Rights of Woman. London: J. Johnson. | | | |

